

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ (“නියෝජ්‍යායතනය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, නියෝජ්‍යායතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, නියෝජ්‍යායතනයේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය නියෝජ්‍යායතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා නියෝජ්‍යායතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

නියෝජ්‍යායතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, නියෝජ්‍යායතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් නියෝජ්‍යායතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නියෝජ්‍යායතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එහි පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ නියෝජ්‍යායතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නියෝජ්‍යායතනය ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුණුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 19 හි 59 ඡේදය ප්‍රකාරව නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් ගිණුම්කරණය යටතේ පාරිතෝෂික වෙන්කිරීම් ගණනය කළ යුතුය. එසේ වුවත් නියෝජ්‍යායතනය විසින් ආරම්භයේ සිටම පාරිතෝෂික ගෙවීම් සඳහා මූල්‍ය ප්‍රකාශනවල වෙන්කිරීම් කර නොතිබුණි.	2025 වර්ෂයේ සිට ගිණුම්වල පාරිතෝෂික ගෙවීම් සඳහා මුදල් වෙන් කිරීම සිදු කරනු ලැබේ.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව පාරිතෝෂික වෙන්කිරීම් සඳහා කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 හා 2023 වර්ෂයන්ට අදාළ විගණන ගාස්තු රු.219,480 ක් සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම වටිනාකමින් අඩුවෙන් හා සමුච්චිත අරමුදල එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී වර්ෂයට අදාළ විගණන ගාස්තු ඇස්තමේන්තු කර නිවැරදිව ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව.	වර්ෂයට අදාළ වියදම් උපචිත පදනම යටතේ අතිරික්තයට එරෙහිව හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.

සමාලෝචිත වර්ෂය සඳහා විගණන ගාස්තු වියදම් ගිණුම් ගත කර නොතිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය වැඩියෙන් හා ජංගම වගකීම් අඩුවෙන් ගිණුම්වල දක්වා තිබුණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 40(1) වගන්තිය	සමාලෝචිත වර්ෂයේ දී නියෝජ්‍යායතනයේ අභ්‍යන්තර විගණන කටයුතු සිදුකර නොතිබුණි.	ආයතනය කුඩා බැවින් විගණන කටයුතු සඳහා අභ්‍යන්තර විගණකවරයකු නැත. එම කටයුතු පැවැරී තිබෙන්නේ අමාත්‍යාංශයේ විගණක අංශයටම වේ. මෙම වසරේදී එය නිවැරදිව කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.	විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව අභ්‍යන්තර විගණන කටයුතු සිදුකළ යුතුය.
(ආ)	2019 අංක 22 දරන ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතන පනත			
(i)	03(ඇ) වගන්තිය	ප්‍රතිඵල වැඩි දියුණු කිරීම සඳහා නවෝත්පාදකයින් හා මූල්‍යමහකයන් සම්බන්ධීකරණය කිරීම ආයතනයෙහි අරමුණක් වුවද සමාලෝචිත වර්ෂයේදී සම්බන්ධීකරණය සඳහා එක් වැඩසටහනක් පමණක් පවත්වා තිබුණි.	‘ඩොල්ෆින්’ ටෙක් පීච් වැඩසටහන පවත්වනුයේ ජාතික මට්ටමේ විශාල වෙනසක් කළ හැකි නව්‍යකරණයන් ආයෝජකයන් සමඟ මුණ ගැස්වීමේ අරමුණ ඇතිවය. එම මට්ටමේ නව්‍යකරණයන් ශ්‍රී ලංකාවේ බිහි වන්නේ වසර දෙක තුනකට වරක් බැවින්, 2024 වසරේ දී පැවැත්වූ එම එක් වැඩසටහන ද ජාතික වශයෙන් ඉතා වැදගත් වැඩසටහනකි.	පනතේ සඳහන් අරමුණු ඉටුකරගැනීම සඳහා සැලසුම් කිරීමටත් එම සැලසුම් ප්‍රකාර කටයුතු කිරීමටත් පියවර ගත යුතුය.
			මීට අමතරව, B2P අතථ්‍ය වේදිකාව හරහා ද ඉහත වගන්තියේ අරමුණු ප්‍රකාරව නොකඩවා සේවය ලබා දී ඇත.	
(ii)	3(ඊ) වගන්තිය	විචිත්‍රවත් ජාතික නවෝත්පාදන පරිසර පද්ධතියක් පිහිටුවීම සඳහා පෞද්ගලික අංශයේ නවෝත්පාදන සඳහා සහය දීම හා පහසුකම් සැලැස්වීම පනතේ අරමුණක් වුවද	2024 වර්ෂයේ දී පෞද්ගලික අංශයේ නව්‍යකරණයන් සඳහා සහය දීම සහ පහසුකම් සැලැස්වීම උදෙසා ඩයලොග් නව්‍යකරණ අභියෝගය දෙවන අදියර සඳහා දායකත්වය සැපයීම ද, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා	පනතේ සඳහන් අරමුණු ඉටුකරගැනීම සඳහා සැලසුම් කිරීමටත් එම සැලසුම් ප්‍රකාර කටයුතු කිරීමටත් පියවර ගත යුතුය.

සමාලෝචිත වර්ෂයේදී නියෝජ්‍යායතනය සහ පෞද්ගලික අංශයේ ඩොයිෂ් බැංකුව සමඟ එකට නවෝත්පාදන සඳහා එක්ව පෞද්ගලික අංශයේ සහය ලබා දීමට කටයුතු නව්‍යකරණයන් සඳහා සහාය දීමට ස්ථාවර-අප් පරිසර පද්ධතිය ගොඩ නැගීමටත්, ඒ සඳහා අවශ්‍ය මූලික අංගයක් වන ත්වරක පහසුකම් සපයා දීම සිදු කර ඇත.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.4,490,805 ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූප ඉකුත් වර්ෂයේ ඌණතාවය රු.1,347,843 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.5,838,648 ක වර්ධනයක් නිරීක්ෂණය විය. ගොඩනැගිලි කුලී වියදම රු.3,549,487 කින් හා සැපයුම් සහ පාරිභෝජනයන් රු.6,369,355 කින් වැඩිවීමට සාපේක්ෂව භාණ්ඩාගාර ප්‍රදාන ලැබීම් රු.17,960,360 කින් වැඩි වී තිබීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂයේ සිදු කළ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයේදී නියෝජ්‍යායතනයේ පැවති පරිගණක 19 ක් ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස හඳුනාගෙන තිබූ අතර, පරිගණක 07ක් අලුත්වැඩියා කර භාවිතා කළ හැකි නමුත් 2023 වර්ෂයේ සිටම ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. ඩෙස්ක්ටොප් පරිගණක 04 ක් ක්‍රියාකාරීව පැවති අතර සමාලෝචිත වර්ෂයේ ලැප්ටොප් පරිගණක 10 ක් රු.4,820,300 කට මිලදීගෙන තිබුණි. ඒ අනුව ආයතනයේ කාර්ය මණ්ඩලය සලකා බැලීමේදී පරිගණක 08 ක අතිරික්තයක් පැවතීමෙන් වියදම් දැරීමේ දී ආයතනික අවශ්‍යතාවය නිසි පරිදි පුරෝකථනය කිරීමක් සිදුව නොතිබුණි.	නිලධාරීන්ගේ රාජකාරි ස්වභාවය අනුව ඔවුන්ට ඩෙස්ක්ටොප් පරිගණක නොව ලැප්ටොප් පරිගණක ලබා දීම අත්‍යවශ්‍ය වන අතර 2024 වර්ෂයේ දී ලැප්ටොප් පරිගණක 10 ක් මිල දී ගත යුතු වූයේ ඔවුන් භාවිත කරමින් සිටි පරිගණක වසර 11 ක් පමණ පැරණි ඒවා වූ බැවින් ඒවායින් රාජකාරි කටයුතු කිරීම ඉතාමත් අකාර්යක්ෂම වී තිබූ හෙයිණි. කෙසේ වුවද, වර්ෂය තුළ නවක බඳවා ගැනීම් 05 ක් සිදු වූ හෙයින් අලුත්වැඩියා කොට භාවිතයට ගැනීමට තිබුණු 07 න් 04 ක් ඔවුන්ට ලබා දෙන ලදී. ඉතිරි පරිගණක 03 ද, ඩෙස්ක්ටොප් පරිගණක 04 ද ත්වරක පහසුකම් ලබන පෞද්ගලික අංශයේ නව්‍යකරකයන්ට ආයතන පරිශ්‍රය තුළ දී භාවිතය සඳහා වෙන් කර ඇත. එබැවින් ආයතනය තුළ පරිගණක අතිරික්තයක් නොපවතී.	වත්කම් මිලදී ගැනීමේදී ආයතනික අවශ්‍යතාවය නිසි පරිදි පුරෝකථනය කර මිලදී ගත යුතුය.

- (ආ) වසර 05 ක තොරතුරු ඇතුළත් කර 2024 වර්ෂයේ ජාතික නවෝත්පාදන වාර්තාවක් සකස්කර පිටපත් 200 ක් මුද්‍රණය කිරීමට රු.2,266,200 ක් වැය කර තිබුණි. විගණන දිනය වූ 2025 මාර්තු 18 දින වන විට රු.895,070 ක් වටිනා මුද්‍රිත පිටපත් 79 ක් බෙදා හැරීමකින් තොරව පැවති අතර රු.10,000 ක් බැගින් බාහිර පාර්ශවය වෙත විකිණීමට බලාපොරොත්තු වූ පිටපත් 23 කින් පිටපත් 04 ක් පමණක් විකුණා තිබුණි.
- ජාතික නව්‍යකරණ වාර්තාවක් වාර්ෂිකව ප්‍රකාශ කිරීම 2019 අංක 22 දරන පනත ප්‍රකාරව ආයතනයට පැවැරී ඇති වගකීමක් වන අතර, එම වාර්තාව පළ කරන ප්‍රථම වතාව හෙයින් මෙතෙක් ප්‍රසිද්ධියක් ලබා නොතිබුණු එහෙත් රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබාදුන්, පසුගිය වසර පහ තුළ සාර්ථකව වානිජකරණය කෙරුණු නව්‍යකරණයන් 107 ක් ඇතුළත් කර 2024 ජාතික නව්‍යකරණ වාර්තාවේ පිටපත් ලබා දිය යුතු අයට දුන් පසුව ඉතිරි වන පිටපත් 23, එකක් රු.10,000 බැගින් විකිණීමට තීරණය කරන ලදී.
- (ඇ) වෙබ් අඩවියේ ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක් ලබාගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එකඟතාවයක් ඇතිකර ගෙන තිබූ අතර එය රු.248,000 කට වැඩ කරන දින 14 ක් තුළ ලබාදෙන බවට එකඟ වී තිබුණි. මූලික ගෙවීම් සියයට 50ක් ලෙස රු.124,000 ක් 2024 ජුනි 23 දින ගෙවා තිබුණද තක්සේරුවට අදාළව සහතිකය 2025 මාර්තු 31 දින වන තෙක් ආයතනයට ලැබී නොතිබුණි.
- ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත අදාළ මුදලින් සියයට 50 ක් 2024 ජුනි 23 දින ගෙවන ලදී. ඉතිරි මුදල ගෙවීමට නියමිත වූයේ තක්සේරුවට අදාළ සහතිකය ලැබුණු පසුව ය. අදාළ වෙනස්කම් කිරීමෙන් පසු වෙබ් අඩවිය නැවත අලුත්වැඩියා කිරීමෙන් පසුව අදාළ තක්සේරුව සම්පූර්ණ කර දීමට සංසදය එකඟ විය. ඒ අනුව නුදුරේදීම එම සහතිකය ලැබුණු පසු සංසදයට ඉතිරි මුදල ගෙවීමට බලාපොරොත්තු වේ.
- නියමිත දිනට නිවැරදිව තක්සේරු සහතිකය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ඩිජිටල් පරිසරයක් තුළ නව නිපැයුම්කරුවන්, ආයෝජකයින් හා කර්මාන්ත බාධාවකින් තොරව සම්බන්ධ කිරීමෙන් සහයෝගීතාවේ වෙනසක් ඇති කිරීමට අති නවීන (B2P Plat Form) අථ්‍යය වේදිකාව රු.555,890 ක් වියදම් කර 2023 වසරේ නිර්මාණය කර තිබුණ ද මෙම අථ්‍යය වේදිකාව තුළ 2023 සිට 2024 දෙසැම්බර් දක්වා කිසිදු ආයෝජකයෙකු ලියාපදිංචි වී නොතිබුණි. 2024 වසර තුලදී පර්යේෂණ 27 ක් පමණක් එහි ප්‍රදර්ශනය වී තිබූ අතර අථ්‍යය වේදිකාව පිළිබඳ නවෝත්පාදකයන්,	මෙම අතථ්‍ය වේදිකාවට 2023 සිට 2024 දෙසැම්බර් දක්වා කිසිදු ආයෝජකයකු ලියාපදිංචි වී නොමැති බවත්, මෙම පහසුකම පිළිබඳව පර්යේෂකයන්, නවෝත්පාදකයන්, ආයෝජකයන් හා කර්මාන්තකරුවන් අතර ප්‍රමාණාත්මක දැනුම්වත් වීමක් සිදු වී නොමැති බවත් එබැවින් ආයතනයට වේදිකාව මගින් බලාපොරොත්තු වන අරමුණු කරා තවමත් ළඟා වීමට හැකි වී නැති බවත් පිළිගනිමි.	ඉදිරියේදී මෙම අථ්‍යයය වේදිකාව නිවැරදි හා ඵලදායී ලෙස උපයෝජනය කර අරමුණු ඉටු කර ගැනීම සැලසුම් සකස් කළයුතු අතර ආයතනික අරමුණු ඉටුකර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ යුතුය.

ආයෝජකයන් හා
කර්මාන්තකරුවන් අතර
ප්‍රමාණාත්මක දැනුවත් වීමක්
නොමැති වීම හේතුවෙන් වේදිකාව
මගින් බලාපොරොත්තු වූ අරමුණු
ළඟා කර ගැනීමට නොහැකි වී
තිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රධාන නව්‍යකරණ නිලධාරී තනතුරේ වැඩ බැලීම සඳහා පත් කළ නිලධාරියාගේ රාජකාරි කාලය 2024 නොවැම්බර් 30 දිනෙන් අවසන් වුවද එම දිනෙන් ඉදිරියට රාජකාරි ඉටුකිරීම සඳහා අනුමැතියක් නොතිබුණි. සේවක මණ්ඩලය තුළ රියදුරු තනතුරක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ද ලැබී නොතිබුණි.	ප්‍රධාන නව්‍යකරණ නිලධාරී තනතුරේ වැඩ බැලීම සඳහා පත් කළ නිලධාරියාගේ රාජකාරි 2024 දෙසැම්බර් 01 දිනෙන් ඔබ්බට, එනම් 2025 නොවැම්බර් 30 දක්වා ඉටු කිරීමට පාලක සභාවේ අනුමැතිය හිමිව ඇත. රියදුරු තනතුරක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලැබී නැති බවට එකඟ වේ.	නියමිත පරිදි තනතුරු අනුමත කරගෙන පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය. වැඩ බැලීමේ පත්වීම් වෙනුවට ස්ථිර නිලධාරියෙකු පත් කර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යක්ෂම සම්බන්ධතාවයක් සඳහා ඩිජිටල් වේදිකාව සංවර්ධනය (2 ව්‍යාපෘතිය) සඳහා රුපියල් මිලියන 03 ක් ඇස්තමේන්තු කර ඇතත් 2024 වර්ෂය තුළදී එම සංවර්ධන කටයුතු සම්පූර්ණ කර නොතිබුණි.	SOLVE Sri Lanka නම් ඩිජිටල් වේදිකාව ගොඩනැගීම (2 ව්‍යාපෘතිය) සඳහා රුපියල් මිලියන 03 ක් ඇස්තමේන්තු කර තිබුණ ද, 2024 වර්ෂය තුළදී එම කටයුත්ත සම්පූර්ණ කිරීමට හැකි නොවූ බව.	ප්‍රයෝගික තත්ත්වයන් සලකා බලමින් සැලසුම් සකස් කළ යුතු අතර සකස් කළ සැලැස්මට අනුව කටයුතු කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
නියෝජ්‍යායතනයේ සමාලෝචිත වර්ෂයේ අයවැය ගත වියදම් අයිතම 12 ක ඉතිරිය සියයට 54 සිට සියයට 100 දක්වා පරාසයක පැවති අතර වියදම් අයිතම 5ක් සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදලින් කිසිදු වියදමක් දරා නොතිබුණි.	2024 වර්ෂයේ ප්‍රසම්පාදන හා අනෙකුත් කාර්යාල කටයුතු කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අපොහොසත් වීමත්, සේවක බඳවා ගැනීමේ හා ගණකාධිකාරීවරයෙකු නොසිටීම හේතුවෙන් කාර්යයන් රැසක් ඉටුකර ගැනීමට නොහැකි වූ බව.	ප්‍රයෝගික තත්ත්වයන් සලකා බලමින් සැලසුම් සකස් කළ යුතු අතර සකස් කළ සැලැස්මට අනුව කටයුතු කළ යුතුය.